

**පරීක්ෂක වාර්තාව**  
**අදියර I විභාගය - 2021 ජනවාරි**  
**(101) මූල්‍ය ගිණුම්කරණය**

**A - කොටස**

**ප්‍රශ්න අංක 01**

මෙම ප්‍රශ්නය අනු ප්‍රශ්න 20 කින් සමන්විතය, ප්‍රශ්න අංක 1.1 සිට 1.10 දක්වා වූ ප්‍රශ්න සඳහා දී ඇති විකල්ප 4 අතුරෙන් වඩාත්ම සුදුසු පිළිතුර තේරීම අවශ්‍ය කෙරේ. ප්‍රශ්න අංක 1.11 සිට 1.15 දක්වා වූ ප්‍රශ්න සඳහා පිළිතුර සත්‍ය, අසත්‍යයද ප්‍රශ්න අංක 1.16 සිට 1.20 දක්වා වූ ප්‍රශ්න සඳහා ලබා දී ඇති තොරතුරු අනුව පිළිතුර උත්තර පත්‍රයේ ලියන ලෙස අයදුම්කරුවන් වෙත උපදෙස් ලබා දී තිබුණි.

අයදුම්කරුවන් විසින් එක් එක් අනු කොටස් සඳහා ලබා දී තිබූ උත්තර අනුව පොදුවේ දක්නට ලැබුණු වැරදි / දුර්වලතා පහත පරිදි වේ:

**ප්‍රශ්න අංක 1.1**

ගිණුම්කරණ ක්‍රියාවලියේ ගිණුම්කරණ යෙදවුම් පිළිබඳව විමසා තිබුණි. සමහර අයදුම්කරුවන් විසින් යෙදවුමක් යන්න කුමක්ද කියා නිවැරදිව තේරුම් නොගෙන නිවැරදි පිළිතුර වන අංක 03 වෙනුවට අංක 02 ඉදිරිපත් කර තිබුණි.

**ප්‍රශ්න අංක 1.2**

ව්‍යාපාරයක ඇල්මැති පාර්ශවයන් හඳුනා ගැනීමට අදාළ ප්‍රශ්නයකි. මෙය ඉතා පහසු ප්‍රශ්නයක් වුවත් සමහර අයදුම්කරුවන් මෙම ප්‍රශ්නය නිවැරදිව අවබෝධ කරගෙන නොතිබීම හේතුවෙන් නිවැරදි පිළිතුර අංක 04 වෙනුවට අංක 02 හා 03 ඉදිරිපත් කර තිබුණි.

**ප්‍රශ්න අංක 1.3**

ආරක්ෂණ සංකල්පයේ ප්‍රායෝගික භාවිතයන් පිළිබඳව විමසා තිබුණි. ගිණුම්කරණ සංකල්ප පිළිබඳව සමහර අයදුම්කරුවන් තුළ ප්‍රමාණවත් දැනුම නොමැති කම හේතුවෙන් නිවැරදි පිළිතුරු අංක 01 වෙනුවට අංක 03 හා 04 පිළිතුරු ලෙස ඉදිරිපත් කර තිබුණි.

**ප්‍රශ්න අංක 1.4**

වත්කමක නිර්වචනය පිළිබඳව දැනුම විමසා තිබුණි. මෙම ප්‍රශ්නය නිවැරදිව අවබෝධ කර ගැනීමට සමහර අයදුම්කරුවන්ට නොහැකි වීම හේතුවෙන් නිවැරදි පිළිතුරු අංක 01 වෙනුවට අංක 02 හා 03 ඉදිරිපත් කර තිබුණි.

**ප්‍රශ්න අංක 1.5**

දී ඇති ගනුදෙනු හතර අතරින් වත්කම් වැඩිවීමට හේතු වූ ගනුදෙනුව පිළිබඳව සමහර අයදුම්කරුවන් විසින් නිවැරදිව තේරුම් නොගෙන නිවැරදි පිළිතුර අංක 03 වෙනුවට අංක 01 ඉදිරිපත් කර තිබුණි.

**ප්‍රශ්න අංක 1.6**

අබණ්ඩ පැවැත්ම සංකල්පය පිළිබඳ දැනුම පරීක්ෂා කිරීම සඳහා යොමු කර තිබුණි. ගිණුම්කරණ සංකල්ප පිළිබඳව අයදුම්කරුවන් තුළ ප්‍රමාණවත් අවබෝධයක් නොමැති වීම හේතුවෙන් නිවැරදි පිළිතුරු අංක 02 වෙනුවට අංක 01 හා 04 ඉදිරිපත් කර තිබුණි.

**ප්‍රශ්න අංක 1.7**

ණයගැති පාලන ගිණුම සකස් කර ණයට විකුණුම් සොයා ගැනීම පිළිබඳව අයදුම්කරුවන්ගේ දැනුම මෙම ප්‍රශ්නය මඟින් පරීක්ෂාකර තිබුණි. සමහර අයදුම්කරුවන් ආපසු එවූම ජර්නලයේ එකතුව ණයගැති පාලන ගිණුමේ හරට සටහන් කිරීම හා බැරට සටහන් නොකිරීම නිසා නිවැරදි පිළිතුර අංක 01 වෙනුවට අංක 02 හා 03 ඉදිරිපත් කර තිබුණි.

**ප්‍රශ්න අංක 1.8**

මෙම ප්‍රශ්නය මඟින් 2018 අප්‍රේල් 01 දින රු.2000,000/- කට මිලදී ගත් මෝටර් වාහනය සඳහා වර්ෂයකට 20% භීතවන ශේෂ ක්‍රමය යටතේ 2020 මාර්තු 31 දිනෙන් අවසන් වූ වර්ෂය සඳහා ක්ෂයවීම ගණනය කිරීමට උපදෙස් ලබා දී ඇතත් සමහර අයදුම්කරුවන් විසින් සරල මාර්ග ක්ෂය ක්‍රමය යටත් ක්ෂය ගණනය කර වැරදි පිළිතුර එනම් අංක 3 ද තවත් සමහරක් භීතවන ශේෂ ක්‍රමය යටතේ අවුරුදු දෙකක් සඳහා ක්ෂයවීම් ද ගණනය කර අංක 04 නිවැරදි පිළිතුර අංක 02 වෙනුවට ඉදිරිපත් කර තිබුණි.

**ප්‍රශ්න අංක 1.9**

බැංකු ණයක් ලබා ගැනීම හේතුවෙන් ගිණුම්කරණ සමීකරණයට වන නිවැරදි බලපෑම් පරීක්ෂා කරන ලදී. බහුතරයක් අයදුම්කරුවන් මෙම ප්‍රශ්නය නිවැරදිව අවබෝධ කරගෙන නිවැරදි පිළිතුර අංක 02 ඉදිරිපත් කර තිබුණි.

**ප්‍රශ්න අංක 1.10**

අයිතිකරු විසින් තම මෝටර් රථය ව්‍යාපාරයට මාරු කරන විට එහි නිවැරදි ද්විත්ව සටහන පිළිබඳව විමසා තිබුණි. මෙම ප්‍රශ්නය සඳහා නිවැරදි ද්විත්ව සටහන අංක 03 වුවද සමහර අයදුම්කරුවන් විසින් මේ සඳහා අංක 04 පිළිතුර ලෙස ඉදිරිපත් කර තිබුණි.

ප්‍රශ්න අංක 1.11 සිට 1.15 අපේක්ෂකයන්ට ලබා දී ඇති ප්‍රකාශයට අනුව “සත්‍ය” හෝ “අසත්‍ය” ලෙස පිළිතුරු ලබා දිය යුතුයි. හඳුනාගත් පොදු වැරදි පහත දැක්වේ:

**ප්‍රශ්න අංක 1.11**

ගිණුම්කරණ මෘදුකාංගවලට දී ඇති උදාහරණ පිළිබඳව සමහර අයදුම්කරුවන් තුළ ප්‍රමාණවත් අවබෝධයක් නොමැති වීම නිසා නිවැරදි පිළිතුර ‘සත්‍ය’ වෙනුවට ‘අසත්‍ය’ ලෙස ඉදිරිපත් කර තිබුණි.

**ප්‍රශ්න අංක 1.12**

බොහෝමයක් අයදුම්කරුවන් විසින් දෙන ලද ප්‍රකාශය නිවැරදිව තේරුම් ගෙන නිවැරදි පිළිතුර ‘අසත්‍ය’ ලෙස ඉදිරිපත් කර තිබුණි.

**ප්‍රශ්න අංක 1.13**

අයිතිකරු විසින් යොදවන අමතර ප්‍රාග්ධනය හේතුවෙන් ව්‍යාපාර ලාභයට බලපෑමක් ඇති නොවේ. ඉදිරිපත් කර ඇති ප්‍රකාශය නිවැරදිව අවබෝධ කර නොගැනීම නිසා සමහර අයදුම්කරුවන් නිවැරදි පිළිතුර ‘අසත්‍ය’ වෙනුවට ‘සත්‍ය’ ලෙස ඉදිරිපත් කර තිබුණි.

**ප්‍රශ්න අංක 1.14**

දේපල පිරිසත සහ උපකරණ ණයට මිල දී ගැනීම පොදු ජර්නලයේ වාර්තා කරනු ලැබේ. පොදු ජර්නලයේ වාර්තා කළ යුතු ගනුදෙනු පිළිබඳව ප්‍රමාණවත් අවබෝධයක් නොමැති නිසා නිවැරදි පිළිතුර ‘සත්‍ය’ වෙනුවට ‘අසත්‍ය’ ලෙස පිළිතුරු ඉදිරිපත් කර තිබුණි.

**ප්‍රශ්න අංක 1.15**

බැරපත, ව්‍යාපාර අස්ථිත්වයක භාවිතා කරන මූලාශ්‍ර ලියවිල්ලකි. බහුතරයක් නිවැරදි පිළිතුර ‘සත්‍ය’ ලෙස ඉදිරිපත් කර තිබුණි.

ප්‍රශ්න අංක 1.16, 1.17 හා 1.18 සඳහා කෙටි පිළිතුරු ද ප්‍රශ්න අංක 1.19 හා 1.20 සඳහා දී ඇති තොරතුරු අනුව පිළිතුරු ගණනය කිරීමට උපදෙස් ලබා දී තිබුණි. හඳුනා ගත් පොදු අඩුපාඩු පහත පරිදි වේ.

**ප්‍රශ්න අංක 1.16**

බැංකු සැසඳුම් ප්‍රකාශයක් පිළියෙල කිරීම සඳහා හේතු විමසා තිබුණි. මෙම ප්‍රශ්නය සඳහා සමහර අයදුම්කරුවන් පිළිතුරු ඉදිරිපත්කර නොතිබුණි. තවත් සමහර අයදුම්කරුවන් නිවැරදි පිළිතුර ඉදිරිපත්කර නොතිබුණි.

**ප්‍රශ්න අංක 1.17**

ගිණුම්කරණයේ අරමුණ පිළිබඳව ප්‍රමාණවත් අවබෝධයක් අයදුම්කරුවන් තුළ නොතිබීම නිසා මෙම ප්‍රශ්නය සඳහා සාර්ථකව පිළිතුර ඉදිරිපත්කර නොතිබුණි.

**ප්‍රශ්න අංක 1.18**

ඉදිරිපත්කර ඇති තොරතුරු අනුව 2020 මාර්තු 31 දිනට මුළු වත්කම් ගණනය කිරීමට අයදුම්කරුවන් වෙත උපදෙස් ලබා දී තිබුණි. නිවැරදි පිළිතුර රු.750,000/- වුවද අයදුම්කරුවන් විසින් දී ඇති තොරතුරු නිවැරදිව යොදා නොගැනීම නිසා රු.600,000/-, රු.250,000/-, රු.450,000/- ආදී විවිධ පිළිතුරු ඉදිරිපත් කර තිබුණි.

**ප්‍රශ්න අංක 1.19**

මූල්‍ය තොරතුරු වල සීමාවන් සඳහන් කළ යුතු විය. මෙම ප්‍රශ්නය සඳහා බොහෝමයක් අයදුම්කරුවන් පිළිතුරු ඉදිරිපත්කිරීමට යොමුවී නොතිබුණි. අයදුම්කරුවන් ද නිවැරදි පිළිතුර ඉදිරිපත්කිරීමට අපොහොසත් විය .

**ප්‍රශ්න අංක 1.20**

විකුණුම් ජර්නලය පිළියෙල කර විකුණුම් ගිණුමට මාරු කළ යුතු වටිනාකම සෙවිය යුතු විය. සමහර අයදුම්කරුවන් විසින් විකුණුම් ගිණුමට මාරු කළ යුතු වටිනාකම ගණනය කිරීමේදී වෙළඳ වට්ටම් අඩුකර නොතිබීම නිසා නිවැරදි පිළිතුර වන රු. 16,640/- වෙනුවට රු.17,600/- ක් ඉදිරිපත් කර තිබුණි.

**B කොටස**

**ප්‍රශ්න අංක 02**

මෙම ප්‍රශ්නය (a), (b) ලෙස කොටස් දෙකකින් සමන්විතය. (a) කොටසින් වැරදි නිවැරදි කිරීමට අවශ්‍ය ජර්නල් සටහන් පිළියෙල කිරීමත් (b) කොටසින් අවිනිශ්චිත ගිණුම පිළියෙල කිරීමත් අවශ්‍ය විය. බොහෝමයක් අයදුම්කරුවන් සතුටුදායක අයුරින් පිළිතුරු ඉදිරිපත්කර තිබුණි.

කෙසේ වෙතත් පහත සඳහන් දුර්වලතා / වැරදි පොදුවේ දක්නට ලැබුණි.

**(a) ජර්නල් සටහන් පිළියෙල කිරීම:**

- (1) ජර්නල් සටහන් වෙනුවට ලේජර් ගිණුම් පිළියෙල කර තිබීම.
- (2) අවිනිශ්චිත ගිණුම මගින් නිවැරදි කළ යුතු වැරදි සටහන් හඳුනාගෙන නොතිබීම.
- (3) ජර්නල් සටහන් හර බැර මාරු කර ඉදිරිපත් කර තිබීම.
- (4) සටහන් අංක 04 අනුව වැටුප් ගිණුමට හර විය යුතු නිවැරදි මුදල වන රු.427,500/- වෙනුවට රු.475,000/- ක් හර කර තිබීම.
- (5) සටහන් අංක 06 අනුව අවිනිශ්චිත ගිණුම රු.70,000/- කින් හර විය යුතු වුවද සමහර අයදුම්කරුවන් පොළී ආදායම හෝ පොළී වියදම යන දෙකෙන් එකක් පමණක් සඳහා වූ රු.35,000/- පමණක් ගලපා තිබුණි.

**(b) අවිනිශ්චිත ගිණුම පිළියෙල කිරීම:**

- (1) අවිනිශ්චිත ගිණුමේ ආරම්භක හර ශේෂය අවිනිශ්චිත ගිණුමේ බැරට සටහන් කර තිබුණි.
- (2) ඇතමුන්, අවිනිශ්චිත ගිණුමේ ආරම්භක හර ශේෂය අවිනිශ්චිත ගිණුමේ සටහන් කර නොතිබුණි.
- (3) අවිනිශ්චිත ගිණුමට හර කලයුතු සටහන් බැරටද බැර කලයුතු සටහන් හරටද පිටපත් කර තිබුණි.
- (4) පොළී ආදායම් හා පොළී වියදම වෙනුවෙන් රු.70,000/- අවිනිශ්චිත ගිණුම හර කළ යුතු වුවද එසේ කටයුතු නොකර රු.35,000/- පමණක් අවිනිශ්චිත ගිණුම හර කර තිබුණි.

**ප්‍රශ්න අංක 03**

ලෙජර් ගිණුම් පිළියෙල කිරීමෙන් පසු ශේෂ පිරික්සුම සකස් කිරීම පිළිබඳ අයදුම්කරුවන්ගේ දැනුම මෙම ප්‍රශ්නයෙන් පරීක්ෂා කරන ලදී. අයදුම්කරුවන්ගේ කාර්යසාධනය සතුටුදායක මට්ටමක තිබුණි.

කෙසේ නමුත් පහත සඳහන් දුර්වලතා හඳුනා ගන්නා ලදී.

- (1) සමහර අයදුම්කරුවන් ශේෂ පිරික්සුමේ වෙන වෙනම අයිතමයන් ලෙස ප්‍රාග්ධනය, අමතර ප්‍රාග්ධනය, අත්පිට විකුණුම්, ණයට විකුණුම්, අත්පිට ගැණුම්, ණයට ගැණුම් යනාදිය පෙන්වා තිබුණි.
- (2) ශේෂ පිරික්සුම පිළියෙල කිරීමට උපදෙස් ලබාදී තිබුණද සමහර අයදුම්කරුවන් ලෙජර් ගිණුම් පමණක් පිළියෙල කර තිබුණි.
- (3) ලොරි රථය වෙනුවෙන් එක මාසයක් සඳහා වූ ක්ෂය වීම රු.40,000/- වෙනුවට වර්ෂය සඳහා වූ රු.480,000/- ක්ෂය වීම ලෙස සටහන්කර තිබුණි.
- (4) ශේෂ පිරික්සුමේ හර විය යුතු අගයන් බැරට ද බැර විය යුතු අගයන් හරට ද සටහන්කර තිබුණි.
- (5) ණයට විකුණුම් හා ණයට ගැනුම් ණයගැති හා ණයහිමි පාලන ගිණුම තුලින් නිවැරදිව සොයාගෙන නොතිබුණි.
- (6) උපවිත විදුලි වියදම වූ රු.25,000/- ශේෂ පිරික්සුම තුළ ගැලපීම් කර නොතිබුණි.

**ප්‍රශ්න අංක 04**

නිෂ්පාදන ගිණුම් පිළියෙල කිරීම පිළිබඳව අයදුම්කරුවන්ගේ දැනුම පරීක්ෂා කරන ලදී. අයදුම්කරුවන්ගේ කාර්යසාධනය හොඳ මට්ටමක පැවතුණි.

පහත සඳහන් දුර්වලතා හඳුනා ගන්නා ලදී.

- (1) නොනිමි වැඩ ප්‍රාථමික පිරිවැයට ගැලපිය යුතු බව පැහැදිලිව සඳහන් කර තිබුණ ද සමහර අයදුම්කරුවන් කම්හල් පොදුකාර්ය වියදම් වලට පසුව ගලපා තිබුණි.
- (2) කාර්යාලයට හා කර්මාන්ත ශාලාවට විදුලිය හා ක්ෂයවීම සඳහා දී ඇති ප්‍රතිශතයන් අනුව නිවැරදිව වියදම් ගණනය කර බෙදා නොතිබුණි.
- (3) සමහර අයදුම්කරුවන් සෘජු චේතන කම්හල් පොදු කාර්ය වියදම් යටතේ ඉදිරිපත් කර තිබුණි.

- (4) ඉදිරිපත් කළයුතු නියමිත ආකෘතිය පිළිබඳව දැනුම නොතිබීම නිසා නිෂ්පාදන ගිණුමේ අයිතමයන් අනුපිළිවෙලට ඉදිරිපත්කර නොතිබුණි.
- (5) සමහර අයදුම්කරුවන් පිරිවැය මත 10% ලාභය ගලපා නොතිබුණි.

**ප්‍රශ්න අංක 05**

මෙම ප්‍රශ්නය A හා B වශයෙන් අනු කොටස් දෙකකින් සමන්විත විය.

A කොටසින් ගිණුම්කරණ සමීකරණයද B කොටසින් ගලපන ලද මුදල් පාලන ගිණුම සහ බැංකු සැසඳුම් ප්‍රකාශය සකස් කිරීම යන අංශ තුන පිළිබඳව අයදුම්කරුවන්ගේ දැනුම පරීක්ෂා කර තිබුණි. අයදුම්කරුවන් බහුතරයක් මෙම ප්‍රශ්නයට පිළිතුරු ඉදිරිපත් කර තිබූ අතර සම්පූර්ණ ලකුණු ලබා ගැනීමට හැකි වී තිබුණි.

**(A) ගිණුම්කරණ සමීකරණයට බලපෑම්:**

- (1) එක් එක් ගිණුම්කරණ ගනුදෙනුව මගින් ගිණුම්කරණ සමීකරණයට වන බලපෑම් පිළිබඳව අයදුම්කරුවන් තුළ අවබෝධය නොතිබුණි. එනම්, වත්කම්, වගකීම් ආදායම් සහ වියදම් වැඩිවන විට හෝ අඩුවන විට වාර්තා කරන්නේ කෙසේද යන්න පිළිබඳව ඉතා අඩු අවබෝධයක් තිබූ බව දක්නට ලැබුණි.
- (2) ධන හෝ සෘණ අගයන් රහිතව ගනුදෙනු සමීකරණයේ සටහන් කර තිබුණි.
- (3) මූල්‍යමය අගය සටහන් කිරීම වෙනුවට ‘වැඩිවීම’, ‘අඩුවීම’ ලෙස සටහන් කර තිබුණි.
- (4) සම්පූර්ණ ද්විත්ව සටහන වෙනුවට තනි සටහනක් පමණක් සමීකරණයට ඇතුළත්කර තිබූ අවස්ථාද දක්නට ලැබුණි.

**(B)**

**(a) ගලපන ලද මුදල් පාලන ගිණුම:**

- (1) මෙහි ආරම්භක හර ශේෂය සටහන් කර නොතිබුණි.
- (2) බැංකු සැසඳුම් ප්‍රකාශයට ඇතුළත් කළ යුතු අගයන් මුදල් පාලන ගිණුමේ සටහන් කර තිබුණි.
- (3) හර හා බැර සටහන් මාරුකර මුදල් පාලන ගිණුමේ සටහන් කර තිබුණි.
- (4) කෙසේ වෙතත් බොහෝමයක් අයදුම්කරුවන් මේ සඳහා නිවැරදි පිළිතුර ඉදිරිපත් කර තිබුණි.

**(b) බැංකු සැසඳුම් ප්‍රකාශය පිළියෙල කිරීම:**

- (1) ගලපන ලද මුදල් පොතේ සටහන් කළ යුතු ගනුදෙනු ද බැංකු සැසඳුම් ප්‍රකාශයේ සටහන් කර තිබුණි.
- (2) බැංකු ප්‍රකාශනයේ ශේෂයට එකතුකල යුතු උපලබ්ධි නොවූ වෙක්පත් අඩු කිරීමත්, අඩුකල යුතු ඉදිරිපත් නොවූ වෙක්පත් එකතු කිරීමත් කර තිබුණි.
- (3) බොහෝමයක් අයදුම්කරුවන් මේ සඳහා නිවැරදි පිළිතුර ඉදිරිපත් කර තිබුණි.

**C කොටස**

**ප්‍රශ්න අංක 06**

මෙම ප්‍රශ්නය මගින් කේවලස්ථාම් ව්‍යාපාරයක අවසාන ගිණුම් පිළියෙල කිරීම කිරීම පිළිබඳ දැනුම පරීක්ෂා කරන ලද අතර එය (a) සහ (b) ලෙස කොටස් දෙකකින් සමන්විත විය. (a) කොටසින් විස්තීරණ ආදායම් ප්‍රකාශය සකස් කිරීම සහ (b) කොටසින් මූල්‍ය තත්ත්ව ප්‍රකාශය සකස් කිරීම පිළිබඳව අයදුම්කරුවන්ගේ දැනුම පරීක්ෂා කර තිබුණි. සමස්ථ කාර්යසාධනය හොඳ මට්ටමක පැවතුණි.

පොදුවේ නිරීක්ෂණය වූ වැරදි හා අඩුපාඩු පහත දැක්වේ:

**(a) විස්තීරණ ආදායම් ප්‍රකාශය පිළියෙල කිරීම:**

- (1) 2020 මාර්තු මාසය සඳහා ලැබිය යුතු ස්ථාවර තැන්පතු පොළී ආදායම සැලකිල්ලට නොගෙන මුදලින් ලැබූ පොළී ආදායම පමණක් සටහන් කර තිබුණි.
- (2) වාර්ෂික ප්‍රදර්ශනාගාර කුලිය (100,000/- x12) රු.1,200,000/- වෙනුවට ශේෂ පිරික්සුමේ සඳහන් කර ඇති රු.1,100,000/- සටහන් කර තිබුණි.
- (3) වර්ෂයට අදාල නිවැරදි ක්ෂය ප්‍රමාණය ගණනය කර ආදායම් ප්‍රකාශයට ගෙන නොතිබුණි.
- (4) බොහෝ අයදුම්කරුවන් පොළී ආදායම නිවැරදිව ගණනය කර නොතිබුණි. ස්ථාවර තැන්පතුව ආරම්භ කළ දිනය තේරුම් නොගෙන සම්පූර්ණ වර්ෂය සඳහාම වන පොලිය, ආදායම ලෙස ගෙන තිබුණි.
- (5) සමහර අයදුම්කරුවන් උපචිත විදුලිය හා ජලය නිවැරදිව අදාල වියදමට එකතු කර නොතිබුණි.
- (6) විස්තීරණ ආදායම් ප්‍රකාශයට ඇතුළත් කළ යුතු අයිතමයන් පිළිබඳව අවබෝධයක් නොමැතිවීම නිසා මූල්‍ය ප්‍රකාශයට ඇතුළත් කළ යුතු සමහර අයිතමයන් විස්තීරණ ආදායම් ප්‍රකාශයේ ඇතුළත් කර තිබුණි.  
උදාහරණ :- ඉඩම්, ගොඩනැගිලි, මෝටර් වාහන, කාර්යාල උපකරණ, වෙළඳ ලැබිය යුතු හා වෙළඳ ගෙවිය යුතු මුදල්
- (7) දළ ලාභය ගණනය කිරීම සඳහා සමහර අයදුම්කරුවන් වර්ෂයේ මුළු තොගය අඩුකර අවසාන තොගය එකතුකර තිබුණි.
- (8) තවත් සමහර අයදුම්කරුවන් ස්ථාවර තැන්පතු මත පොළී ආදායම වියදමක් ලෙස ගෙන තිබුණි.
- (9) තවත් සමහර අයදුම්කරුවන් උපචිත විදුලිය හා ජලය අදාල වියදමට එකතු නොකර වෙනම පෙන්වුම් කර තිබුණි.
- (10) ශේෂ පිරික්සුමේ අයිතමයන් දහස් ගණනින් හා ගැලපිලිවල අයිතමයන් සම්පූර්ණ ගණන් ලෙස විස්තීරණ ආදායම් ප්‍රකාශයේ සඳහන්කර තිබුණි.

**(b) මූල්‍ය තත්ත්ව ප්‍රකාශනය පිළියෙල කිරීම:**

- (1) මූල්‍ය තත්ත්ව ප්‍රකාශයට ඇතුළත් කළ යුතු අයිතමයන් පිළිබඳව මූලික අවබෝධයක් නොමැතිකම නිසා විස්තීරණ ආදායම් ප්‍රකාශනයට ඇතුළත් අයිතමයන් මූල්‍ය තත්ත්ව ප්‍රකාශයට ඇතුළත් කර තිබුණි.  
උදාහරණ :- ගැනුම්, විකුණුම්, ආරම්භක තොගය, ස්ථාවර තැන්පතු, පොළිය සහ බැංකු ගාස්තු

- (2) උපවිත විදුලිය හා ජලය වියදම් නියමිත පරිදි මූල්‍ය තත්ත්ව ප්‍රකාශනයේ සටහන් කර නොතිබුණි.
- (3) සමුච්චිත ක්ෂයවීම වෙනුවට වර්ෂයේ ක්ෂයවීම සටහන් කර තිබුණි.
- (4) සමහර අයදුම්කරුවන් ලැබිය යුතු පොළී ආදායම ස්ථාවර තැන්පතුවට එකතුකර ඉදිරිපත් කර තිබුණි.
- (5) ස්ථාවර තැන්පතුව දිගුකාලීන වත්කම් යටතේ පෙන්වුම් කර තිබුණි.
- (6) සමහර අයදුම්කරුවන් ආරම්භ තොගය ජංගම වත්කම් යටතේ සටහන් කර තිබුණි.
- (7) සමහර අයදුම්කරුවන් මූල්‍ය තත්ත්ව ප්‍රකාශනයේ අයිතමයන් වර්ගීකරණය නොකර සියලුම අයිතමයන් එකට සටහන් කර තිබුණි.

උදාහරණ :- ජංගම නොවන වත්කම්, ජංගම වත්කම්, ස්කන්ධය හා වගකීම, ජංගම වගකීම් ආදී වශයෙන්

- (8) වෙළඳ ලැබිය යුතු මුදල්, ජංගම බැරකම් යටතේද වෙළඳ ගෙවිය යුතු මුදල් ජංගම වත්කම් යටතේද සමහර අයදුම්කරුවන් විසින් සටහන් කර තිබුණි.

- - -

**අයදුම්කරුවන්ගේ කාර්යසාධනය දියුණු කර ගැනීමේදී සැලකිල්ලට ගත යුතු පොදු කරුණු:**

- (1) විෂය නිර්දේශයේ සම්පූර්ණ කරුණු හොදින් අධ්‍යයනය කිරීම සහ සෑම ඒකකයකින්ම හෝ අංශයකින්ම අපේක්ෂිත දැනුම් මට්ටම පිළිබඳ මනා අවබෝධයක් දියුණු කර ගැනීම.
- (2) අයදුම්කරුවන් විසින් ප්‍රශ්නය කිහිප වතාවක්ම හොදින් කියවිය යුතු අතර, සියළුම ගණනය කිරීම්වලට අදාළ පෙර වැඩ පැහැදිලිව දැක්විය යුතුය.
- (3) උත්තර සැපයීමේදී උපකල්පනයන් අදාළ වන්නේ නම් එම උපකල්පනයන් පැහැදිලිව දැක්විය යුතුය.
- (4) අත් අකුරු පැහැදිලි විය යුතු අතර ප්‍රශ්න අංකයන් නිවැරදිව දැක්විය යුතුය. උත්තර පත්‍රය භාරදීමට පෙර ප්‍රශ්න අංකය නැවත පරීක්ෂා කිරීම ආදී දේ අනිවාර්ය වේ.
- (5) ප්‍රශ්න පත්‍රයේ දී ඇති උපදෙස් නිවැරදිව අනුගමනය කළ යුතුය.
- (6) අවබෝධය, කුසලතා සහ පලපුරුද්ද නියුණු කර ගැනීම සඳහා පසුගිය ප්‍රශ්න පත්‍ර සහ යෝජිත උත්තර උපකාරීවනු ඇත. සමාන රටාවන් සහ ව්‍යුහයන් නැවතත් ප්‍රශ්න පත්‍ර තුළ ඇතුළත් විය හැකි බැවින් එය සෑම විටම වාසිදායක වනු ඇත.
- (7) මෙම විෂයට අදාළ ස්ව-අධ්‍යයන පොත සහ සහරා මෙන්ම අදාළ විෂය කොටස් සඳහා අදාළවන අනෙකුත් කියවීම් පරිශීලනය සිදුකරන්න.
- (8) කාල කළමනාකරණය විභාගයේදී ඉතා වැදගත් වේ. සෑම ප්‍රශ්නයකටම වෙන්කර ඇති ලකුණු දෙස බැලීමෙන් උත්තර සැපයීමට වැයකළ යුතු කාලය පිළිබඳ ඇස්තමේන්තුවක් කළ හැකිය.
- (9) විභාගය සමත්වීමට තීර අදිටනින් යුතුව මනා සුදානමකින් විභාගයට පෙනී සිටීම සිදුකරන්න.

- \* \* \* -